

සාරාංශගත අන්තර්ගතය



රජයේ සුරක්ෂිත සඳහා පොලී අනුපාත 11.5%ට වඩා පහළ අගයක ගනුදෙනු වෙතම ආයෝජන කළඹ අඩු කරන්න, නොඑසේනම් මාධ්‍ය කාලීන භාණ්ඩාගාර බැඳුම්කර (වර්ෂ 4-5) තුළ ආයෝජන පවත්වාගෙන යන්න

- විදේශ ණය ප්‍රතිව්‍යුහනකරණය(EDR) පසුව, අනුපාත 11.5%ට වඩා පහත වැටෙනු ඇතැයි අපි විශ්වාස කරන අතර, ආයෝජන කළඹ අඩු කිරීමට සහ ආයෝජන කළඹවල කාලසීමාව සැලකිය යුතු ලෙස කෙටි කිරීමට අපි ආයෝජකයින්ට නිර්දේශ කරමු. ආයෝජනයන්හි ප්‍රතිලාභ මාස 12ක කාලයක් පුරා ස්ථායී වීමට ඉඩ ඇති අතර, අවදානම සහ ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින්, මාධ්‍ය කාලීන ආයෝජනයන් (වර්ෂ 4-5) වඩාත් ආකර්ෂණීය බව අපි විශ්වාස කරමු.
- විදේශ ණය ප්‍රතිව්‍යුහනකරණය(EDRහි) ප්‍රේරක සිදුවීම මධ්‍යයේ, ප්‍රකෘතිමත් වන ආර්ථික දර්ශක සහ අනුපාත ස්වයංක්‍රීයව පහත වැටීමට ඉඩ ඇති හෙයින්, වත්මන් දේශපාලන හා ආර්ථික පරිසරය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව(CBSL) දිගු කාලයක් පුරා අනුපාත ස්ථාවරව පවත්වාගෙන යනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

2024 දෙවන අර්ධ වාර්ෂිකය සඳහා බරිත සාමාන්‍ය ණයදීමේ අනුපාතය(AWPR) 9.0%-11.0% ලෙස සහ 2025 පළමු අර්ධ වාර්ෂිකය තුළ 10.0%-12.0% වෙත ළඟා වනු ඇතැයි අපි විශ්වාස කරමු

- 2024 ජුනි සහ ජූලි මාසයන්වල ණය සඳහා ඇති ඉල්ලුමේ වර්ධනයක් තිබුණද, 2024 වසරේ තුන්වන කාර්තුවේ පවතින අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගත් කල, ණය සඳහා ඇති ඉල්ලුමේ මන්ධගාමී බවක් සිදුවිය හැකිය. 2024 දෙවන අර්ධ වාර්ෂිකය සඳහා බරිත සාමාන්‍ය ණයදීමේ අනුපාතය(AWPR) 9.0%-11.0% ලෙස පවතින බව අපේක්ෂා කරන අතර, ණය ලබාදීම ප්‍රකෘතිමත සමග 2025 ජුනි වන විට එම අනුපාතය 10.0% - 12.0% දක්වා තල්ලුවීමට හැකිය.

විනිමය අනුපාත සඳහා ඉදිරි දැක්ම වනුයේ 2024 දෙවන අර්ධ වාර්ෂිකය සඳහා රු.295.0-305.0 අතර පරාසයකත් සහ 2025 පළමු අර්ධ වාර්ෂිකය සඳහා රු.305.0-315.0ක් දක්වා පරාසයකත් අවප්‍රමාණය වීමකි

- මැතිවරණ සහ ප්‍රතිපතීන් වල අවිනිශ්චිතතාවයක් හා බැඳුණු ආර්ථිකය යථාතවයට පත්වීමේ මන්ධගාමීවත්යත් සමග, අප ආයතනය විසින් 2024 ජුනි මසදී අපේක්ෂා කල රු.295.0 - 305.0 ඉල්ලකය 2024 දෙසැම්බර් දක්වා දීර්ඝ කරනු ඇත. ආර්ථිකය යථාතත්වයට පත්වීම සහ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම, රුපියල අවප්‍රමාණය වීමට 2025 පළමු අර්ධ වාර්ෂිකය වන විට යම් බලපෑමක් ඇතිකර හැකි අතර, එමඟින් ශ්‍රී ලංකා රුපියල 305.0-315.0 පරාසයක් තුළ වෙළඳාම් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

සියලු කොටස් මිල දර්ශකය(ASPIහි) 2024 දෙසැම්බර් ඉලක්කය 13,500හි පවත්වාගෙන යනු ලබන අතර; 2025 දෙසැම්බර් සඳහා ඉලක්කය 15, 000 ලෙස හඳුන්වා දීම

- 2024 වර්ෂය සඳහා ආයතනික ඉපැයීම් 39% කින්ද වර්ධනය වියහැකි අතර, 2025 වර්ෂය සඳහා එය 16% කින් වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරන අතරම, විදේශ ණය ප්‍රතිව්‍යුහනකරණය ආශ්‍රිත අවිනිශ්චිතතාවය සහ දේශපාලන අවිනිශ්චිතතාවය ඉදිරි මාස 2-3 තුළ ඉවත් විය හැකි බැවින්, එය ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට සහ විදේශීය ආයෝජන සඳහා මග පෑදිය හැකිය. තවද එය සියලු කොටස් මිල දර්ශකය(ASPI) සඳහා අපගේ ඉලක්ක පරාසය 13,000-14,000 නැවතත් තක්සේරු වීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMFහි) වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයන් හේතුවෙන් 2025 දෙසැම්බර්හි ඉල්ලකගත පරාසය වන 14,500 - 15,000 තහවරු කරනු ඇත.